

අරමුදල් කළමනාකරුගේ වාර්තාව

ඉහළ ආදායම් අරමුදල (CT Smith High Yield Fund)

හිතවත් ආයෝජකතුමනි/ආයෝජකතුමියනි,

2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සී.ටී.ස්මිත් ඉහළ ආදායම් අරමුදලෙහි (CT Smith High Yield Fund) හි වාර්ෂික වාර්තාව ඔබ වෙත ඉදිරිපත් කිරීම පිළිබඳව අප සතුටු වන්නෙමු.

2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය (FY26) තුළ ඔබේ අරමුදලේ ඒකකයක ශුද්ධ වත්කම් අගය 8.18%කින් ඉහළ ගොස් ඇති අතර, 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ මාස දෙදෙනක කාලය තුළ එය 9.88%ක වර්ධනයක් වාර්තා කළේය. ඒ අනුව, 2026 මාර්තු 31 වන විට අරමුදලේ ඒකකයක ශුද්ධ වත්කම් අගය ශ්‍රී ලංකා රුපියල් 20.4405ක් ලෙස වාර්තා විය.

ආර්ථික සමාලෝචනය

2025 වර්ෂය තුළ රාජ්‍ය මූල්‍ය විනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය සිය යහපත් වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගත්තේය. ඒ අනුව, 2025 වර්ෂයේදී ශ්‍රී ලංකා ආර්ථිකය 5.0%ක² වර්ධනයක් වාර්තා කළ අතර, ඊට පෙර වර්ෂයේදීද 5.0%ක² වර්ධනයක් වාර්තා කර තිබුණි.

සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ (Real GDP) වර්ධනය පුළුල් පරාසයක පැවති අතර, ආර්ථිකයේ අංශ තුනම වසරින් වසර (YoY) වර්ධනයක් වාර්තා කළේය.

	2023		2024		2025	
	% Growth	% of GDP	% Growth	% of GDP	% Growth	% of GDP
කෘෂිකාර්මික	1.6	7.8	0.6	7.5	1.4	8.4
කාර්මික	-9.2	25.3	11.0	26.7	7.8	25.4
සේවා	-0.2	60.7	2.4	59.2	3.3	54.6
ද.දේ.නි.	-2.3		5.0		5.0	

මූලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ලෝක ආර්ථික දැක්ම (World Economic Outlook – WEO) අනුව, ගෝලීය ආර්ථික වර්ධනය 2026 වර්ෂයේදී 3.1%³ දක්වා මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, 2027 වර්ෂයේදී එය 3.2%³ දක්වා යළි වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම මන්දගාමී වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර ඉරානය සම්බන්ධයෙන් පවතින යුද්ධය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය සැපයුම් දාමයන්ට මෙන්ම සමස්ත උද්ධමනයට ඇති වන බලපෑමයි.

පොලී අනුපාත පරීක්ෂණය

	නොවැ-24	දෙසැ-25
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (%)	8.00	7.75
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (%)	2.00	2.00

Source: CBSL

ශ්‍රී ලංකා මහ බැංකුව 2026 මූල්‍ය වර්ෂය කාලසීමාව පුරා සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, 2025 මැයි මාසයේදී පදනම් අංක 25ක (25 bps) එක් වරක් පමණක් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කළේය. මේ අතර, විදේශ විනිමය සංචිත කඩිනමින් ගොඩනැගීම සඳහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් බැංකු අංශයේ ද්‍රවශීලතාව යහපත් මට්ටමක පවත්වා ගැනීමට හැකි විය. තවද, තනි ඉලක්කම් මට්ටමේ ණය පොලී අනුපාතික, ශක්තිමත් වූ ඉල්ලුම් තත්ත්වයන් සහ 2025 පෙබරවාරි මාසයේදී වාහන ආනයන තහනම ඉවත් කිරීම හේතුවෙන් 2026 මූල්‍ය වර්ෂ කාලසීමාව පුරා පෞද්ගලික අංශයේ ණය වර්ධන වේගය තවදුරටත් ශක්තිමත් විය. ඒ අනුව, 2026 මාර්තු මාසයේදී පෞද්ගලික අංශයේ ණය පෙර වසරට සාපේක්ෂව 27.0%¹ක වර්ධනයක් වාර්තා කළේය.



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

	Oct-25	Nov-25	Dec-25	Jan-26	Feb-26	Mar-26
Pvt. Sector Credit Growth (%)	24.1	26.0	25.2	26.0	28.0	27.0

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

විදේශීය වෙළෙඳාම් අංශය

ආනයන වර්ධනය අපනයන වර්ධනය අභිබවා යාම හේතුවෙන් 2025 වර්ෂයේදී වෙළෙඳ භාණ්ඩ වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් වී ඇමරිකානු ඩොලර් බිලියන 8කට ආසන්න මට්ටමකට¹ ළඟා විය.

2025 වර්ෂයේදී කාර්මික අපනයන පෙර වසරට සාපේක්ෂව 5.2%ක¹ වර්ධනයක් වාර්තා කළ අතර, ආහාර, පාන වර්ග සහ දුම්කොළ අපනයනවල සැලකිය යුතු 37.4%ක¹ වර්ධනය ඊට ප්‍රධාන වශයෙන් දායක විය. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන අංශය වන ඇඟලුම් හා රෙදිපිළි අංශයද වසරින් වසර 5.0%ක¹ මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළේය.

ආනයන සීමා ඉවත් කිරීමෙන් අනතුරුව පෞද්ගලික වාහන ආනයනය 24 ගුණයකින් ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ ආනයන වසරින් වසර 59.2%ක¹ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය. මේ අතර, ඉන්ධන ආනයන වසරින් වසර 7.2%ක¹ අඩුවීම හේතුවෙන් අතරමැදි භාණ්ඩ ආනයන සුළු වශයෙන් පහළ ගියේය.

පෞද්ගලික වාහන සහ ඉන්ධන ආනයන හැර සැලකූ විට, 2025 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සමස්ත ආනයන වියදම වසරින් වසර 9.8%ක¹ වර්ධනයක් වාර්තා කළේය. ආයෝජන භාණ්ඩ ආනයනයද පෙර වසරට සාපේක්ෂව 18.6%ක¹ ශක්තිමත් වර්ධනයක් වාර්තා කළ අතර, එය ආර්ථිකය තුළ ප්‍රාග්ධන වියදම් (CAPEX) සඳහා වූ ඉල්ලුම වැඩිදියුණු වෙමින් පවතින බව පෙන්නුම් කරයි.

(ඇ.ඩො.ම. වලින්)	2024	2025	YoY Growth (%)	Oct-25	Nov - 25	Dec-25
අපනයන	12,772	13,581	6.3%	1,150	1,058	1,158
ආනයන	18,841	21,480	14.0%	2,157	1,778	2,155
වෙළෙඳ හිඟය	-6,069	-7,899		-1,007	-720	-997
සේවක ප්‍රේෂණ	6,575	8,076	22.8%	712	673	879
සංචාරක	3,169	3,219	1.6%	186	252	309
වර්තන ගිණුමේ හිඟය	1,316	1,719	30.6%	-219	67	18

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව


විනිමය අනුපාතික පරිසරය

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අඛණ්ඩව වසර දෙකක් ද්විත්ව ඉලක්කම් ප්‍රතිශතයකින් අගය ඉහළ යාමෙන් අනතුරුව, 2025 දෙසැම්බර් 31 වන දින වන විට ශ්‍රී ලංකා රුපියල (LKR) පෙර වසරට සාපේක්ෂව 5.6%ක¹ අවප්‍රමාණයකට ලක්ව රු. 309.99ක් දක්වා පහළ ගියේය.

2025 වර්ෂයේදී ශ්‍රී ලංකාව සිය බාහිර ජංගම ගිණුමේ අතිරික්තය තවදුරටත් වර්ධනය කරගන්නද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ නියම කර ඇති ගුද්ධ ජාත්‍යන්තර සංචිත (NIR) ඉලක්ක සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් අඛණ්ඩව ඇමරිකානු ඩොලර් මිලදී ගැනීම සහ ඉහළ මට්ටමක පැවති විදේශ මුදල් ණය ආපසු ගෙවීම් හේතුවෙන් ශ්‍රී ලංකා රුපියලේ දුර්වලතාව ඇති වූ බව අපගේ අදහසයි.

2026 මැයි මාසය අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ඇස්තමේන්තුගත වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.9ක්¹ දක්වා ඉහළ ගොස් තිබූ අතර, එයට භාවිතය


සම්බන්ධයෙන් කොන්දේසි පනවා ඇති චීන මහජන බැංකුවේ (PBoC) ස්වැස් පහසුකමක්ද ඇතුළත් වේ.



Source: CBSL

උද්ධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (CCPI, 2021=100) වසරින් වසර වෙනස්වීම මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය (Headline Inflation) 2025 ජූලි මාසය දක්වා අවධමනකාරී ප්‍රවණතාවක් අනුගමනය කළ අතර, ඉන් අනතුරුව මධ්‍යස්ථ ධනාත්මක වර්ධනයක් වාර්තා කළේය. 2025 දෙසැම්බර් මස අවසානය වන විට උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) මධ්‍යකාලීන ඉලක්ක පරාසය වන 3%–7% හි පහළ සීමාවට වඩා පහළ මට්ටමක පැවතුණි. ඉල්ලුම් තත්ත්වයන්හි සැලකිය යුතු වැඩිදියුණුවක් පැවතියද, ඉන්ධන මිල ගණන් පහළ යාමෙන් ඇති වූ ප්‍රතිලාභය සහ ගෝලීය භාණ්ඩ මිල ගණන්වල ස්ථාවරත්වය හේතුවෙන් උද්ධමන පීඩනය අවම විය. කෙසේ වෙතත්, ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව ගෝලීය බලශක්ති මිල ගණන්වල සිදුවූ තියුණු ඉහළ යාම සහ එහි ද්විතීයික බලපෑම් හේතුවෙන් සමස්ත උද්ධමනය 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මධ්‍යකාලීන ඉලක්කය වන 5.0% ඉක්මවා ගියේය. 2026 මැයි මාසයේදී එය 5.5%²ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර, එය කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI, 2021=100) මත පදනම් වේ.



මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව

රාජ්‍ය මූල්‍ය ගිණුම්

රාජ්‍ය මූල්‍ය ආදායම රු. ට්‍රිලියන 5.5කට ආසන්න⁵ (දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.7%) මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරට සාපෙක්ෂව 34.1%ක්⁵ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය. ආර්ථික ක්‍රියාකාරකම්වල සිදු වූ වැඩිදියුණුවත් සමඟ මෝටර් රථ ආනයනය යළි ආරම්භ වීමෙන් ලැබුණු ආදායම සහ භාණ්ඩ හා සේවා මත අය කෙරෙන ඉහළ බදු ආදායම් මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක විය.

ඉහළ ගිය සමාගම් ලාභදායීතාව සහ බදු ආදායම් එකතු කිරීමේ හා පරිපාලනයේ වැඩිදියුණුව හේතුවෙන් ආදායම් මත බදු ආදායමද පෙර වසරට සාපෙක්ෂව 11.0%කින් ඉහළ ගියේය. ඒ අනුව, 2025 වර්ෂය සඳහා බදු ආදායම් එකතු කිරීම සහ ප්‍රාථමික අතිරික්තය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කර තිබූ ප්‍රමාණාත්මක කාර්යසාධන ඉලක්ක ශ්‍රී ලංකා රජය සාර්ථකව සපුරාලීය.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පුනරාවර්තන වියදම් 16.0%⁵ දක්වා අඩු වූ අතර, ඊට පොලී ගෙවීම් පහළ යාම සහ භාණ්ඩ හා සේවා සඳහා වූ වියදම් අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය සිය රාජ්‍ය ආයෝජන අයවැය තවදුරටත් අපේක්ෂිත මට්ටමින් භාවිතයට නොගත් අතර, ප්‍රාග්ධන වියදම් (CAPEX) දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.1%කට පමණක් සීමා විය.

මීට අමතරව, ඩිව්වා ආපදා තත්ත්වයට අදාළ ප්‍රතිසංස්කරණ සහ සහන කටයුතු සඳහා රු. බිලියන 500ක් නැවත වෙන් කරමින් අතිරේක අයවැයක් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, 2026 වර්ෂය සඳහා ඇස්තමේන්තු කළ ප්‍රාථමික අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.5% සිට 1.0% දක්වා පහළට සංශෝධනය කරන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනයට අනුව, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 2026 වර්ෂයේ අවසානයේදී සහ 2027 වර්ෂයේ අවසානයේදී පිළිවෙළින් 15.2%³ සහ 15.1%³ දක්වා සාමාන්‍යකරණය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. 2025 වර්ෂයේදී මෝටර් රථ ආනයනයේ සිදු වූ ඉහළ යාමෙන් අනතුරුව, ඉදිරියේදී එම ආනයන සාමාන්‍ය මට්ටමකට පත්වනු ඇතැයි අපේක්ෂා කිරීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වේ.

අයිතමය	2023	2024	2025 (තාවකාලික)	2026 (ඇස්තමේන්තුගත)
	රු.බි.	රු.බි.	රු.බි.	රු.බි.
මුළු ආදායම	3,074	4,091	5,486	5,300
ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස	11.1	13.6	16.7	15.4
මුළු වියදම	5,357	6,131	6,230	7,557
ප්‍රාථමික අතිරික්තය / (හිඟය)	173	650	1,756	360
ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස	0.6	2.2	5.4	1.0


මූලාශ්‍රය: මුදල් අමාත්‍යාංශය, 2026 අයවැය සහ 2026 අතිරේක අයවැය

ඉහළ ආදායම් අරමුදලේ සමාලෝචනය

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) 2026 මූල්‍ය වර්ෂය පුරාම ලිහිල්කාරී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, 2025 මැයි මාසයේදී පදනම් ලකුණු 25ක (bps) එක් පොලී

අනුපාත අඩු කිරීමක් පමණක් සිදු කළේය. එසේම, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio) 2.0% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගන්නා ලදී.

ඒ අනුව, රජයේ සුරැකුම්පත් (G-sec) ඵලදා අනුපාත අඛණ්ඩව පහළ ගිය අතර, 2025 මාර්තු සිට 2025 දෙසැම්බර් දක්වා කාලය තුළ දින 364 භාණ්ඩාගාර බිල්පත් සහ වසර 5ක භාණ්ඩාගාර බැඳුම්කරවල ඵලදා අනුපාත පිළිවෙළින් පදනම් ලකුණු 23කින් සහ 81කින් පහළ ගියේය. සුළු වශයෙන් ධනාත්මක උද්ධමන තත්ත්වය, රාජ්‍ය මූල්‍ය කාර්යසාධනයේ ඉහළ ප්‍රතිඵල සහ විදේශගත ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යාම මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය සංචිත ගොඩනැගීමේ ප්‍රයත්න හේතුවෙන් වැඩිදියුණු වූ බැංකු අංශයේ ද්‍රවශීලතාව, වෙළෙඳපොළ පොලී අනුපාත ප්‍රතිපත්ති පොලී අනුපාතය වටා ස්ථාවරව පවත්වා ගැනීමට දායක විය. කෙසේ වෙතත්, ඩිට්ටා සුළු කුණාටුව හේතුවෙන් ඇති වූ සැපයුම් දාම බාධා සහ රජය විසින් සිය භාණ්ඩාගාර මුදල් සංචිතවලින් කොටසක් නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා යොමු කිරීමට ගත් තීරණය හේතුවෙන් 2025 දෙසැම්බර් අග සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ ඵලදා අනුපාත මෙම පහළ යාමේ ප්‍රවණතාව ආපසු හැරවීය. ඩිට්ටා සුළු කුණාටුව හේතුවෙන් ඇති වූ සැපයුම් දාම බාධා කෙටි කාලීන වූ බව පැහැදිලි වීමත් සමඟ 2026 පෙබරවාරි සහ මාර්තු මාසවලදී රජයේ සුරැකුම්පත්වල ඵලදා අනුපාත නැවතත් පහළ ගියේය. ඒ අනුව, ගෝලීය අවිනිශ්චිතතා පැවතියද, ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් සඳහා සාපේක්ෂව ස්ථාවර මූල්‍ය වර්ෂයක් වාර්තා විය. 2026 මාර්තු අවසානය වන විට, දින 91, දින 182 සහ දින 364 භාණ්ඩාගාර බිල්පත්වල ප්‍රාථමික වෙන්දේසි ඵලදා අනුපාත පිළිවෙළින් 7.64%¹, 7.95%¹ සහ 8.32%¹ ලෙස වාර්තා විය.



වත්කම් වෙන් කිරීම්

2026 මූල්‍ය වර්ෂය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ මට්ටමක පැවතීම සහ රාජ්‍ය මූල්‍ය කටයුතුවල අහිතකර පියවරයන් හා සම්බන්ධ අවදානම් වාර්තා අඩුවීම හේතුවෙන්, මූල්‍ය වර්ෂයේ වැඩි කාලයක් පුරා රජයේ සුරැකුම්පත්වල (G-sec) එලඳා අනුපාත සාපේක්ෂව ස්ථාවරව පැවති අතර, ඒ අනුව අරමුදල මූල්‍ය වර්ෂය තුළ ස්ථාවර තැන්පතු සහ සමාගම් ණය වෙත සිය වත්කම් වෙන් කිරීම තවදුරටත් වැඩි කළේය. ෆිච් රේටිංග්ස් (Fitch Ratings) සහ/හෝ ලංකා රේටිං ඒජන්සි (Lanka Ratings Agency) විසින් නිකුත් කරන ලද ණය ශ්‍රේණිගත කිරීම් අනුව, ස්ථාවර තැන්පතු, සමාගම් ණය සහ සමාගම් ඉතුරුම් උපකරණ සඳහා අරමුදල සිදුකර ඇති ආයෝජන සියල්ල ආයෝජන ශ්‍රේණිගත කිරීමේ නිර්ණායක සම්පූර්ණයෙන් සපුරාලයි. 2026 මාර්තු 31 වන විට, අරමුදලේ ආයෝජනවලින් 83.7%ක් A- හෝ ඊට ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් සහිත උපකරණවල ආයෝජනය කර තිබුණි.

වත්කම් වර්ගය	රජයේ සුරැකුම්පත්	ස්ථාවර තැන්පතු	සාංගමික ණයකර	මුදල්	සාංගමික ඉතිරිකිරීම්
වෙන් කිරීම් - 2025 මාර්තු	33.1%	56.6%	9.9%	0.0026%	0.4%
වෙන් කිරීම් - 2026 මාර්තු	9.3%	72.9%	16.8%	0.0004%	1.0%

අරමුදලේ සමාලෝචනය

2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා අරමුදල බදු පසු ආදායම ලෙස රුපියල් මිලියන 534ක ආදායමක් උපයා ඇත.

2026 මාර්තු 31 වන දිනට කාර්යසාධනය				
කාලය	මාස 03	මාස 06	මාස 12	මාස 24
කාර්යසාධනය	1.99%	4.03%	8.18%	18.86%

ඉහළ ආදායම් අරමුදලේ ඉදිරි දැක්ම

අපගේ අදහස අනුව, 2023 මැද භාගයේදී ආරම්භ වූ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ චක්‍රය, 2026 මැයි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ නැංවීමත් සමඟ මූලික වශයෙන් අවසන් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථන අනුව, සමස්ත උද්ධමනය තුදුරු කාලීනව එහි මධ්‍ය කාලීන ඉලක්කය වන 5%ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදුකරන ලද යුද්ධයේ වඩාත් අහිතකර බලපෑම් බොහෝ දුරට අවසන් වී ඇති බැවින්, ඉදිරි මාසවලදී සැපයුම් දාමයේ අවහිරතා සහ ආනයනික උද්ධමන පීඩනය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපි අපේක්ෂා කරමු. මීට අමතරව, භාණ්ඩාගාරය විසින් පවත්වාගෙන යනු ලබන මුදල් සංචිත සහ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාවයේ ක්‍රමික වැඩිදියුණු වීම හේතුවෙන්, සැලකිය යුතු පොලී අනුපාත පීඩනයකින් තොරව ප්‍රාථමික වෙන්දේසි හරහා අරමුදල් සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මධ්‍ය කාලීනව උද්ධමන අපේක්ෂාවන් අපේක්ෂිත 5% මට්ටමට ස්ථාවර කරමින්, නමුත් ඉද්ධමන ඉලක්කකරණ පාලන රාමුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාර්ථකව ක්‍රියාත්මක කරනු ඇතැයි අපි තවදුරටත් සාධාරණ විශ්වාසයකින් පසුවෙමු. කෙසේ වෙතත්, අපගේ පුරෝකථනය සඳහා පහළ යාමේ අවදානම් පවතින අතර, නිරන්තරව සහ පුළුල් ලෙස ඇතිවන භූ-දේශපාලනික ආතතීන් ඒ අතර ප්‍රධාන වේ. එවැනි තත්ත්වයන් අවස්ථා කිහිපයකදී බොරතෙල් මිලෙහි අස්ථාවරත්වයක් ඇති කර ඇති අතර, බාහිර ණය ආපසු ගෙවීම් සහ පෞද්ගලික අංශයේ ණය වර්ධනයේ ශක්තිමත් ප්‍රවණතාව හමුවේ ශ්‍රී ලංකා රුපියල දුර්වල වීමට ද හේතු වී ඇත. එමගින් උද්ධමනය සහ වෙළෙඳපොළ පොලී අනුපාත මත ඉහළ යාමේ පීඩනයක් ඇති විය හැකිය.

2026 මාර්තු 31 වන විට, පවතින භූ-දේශපාලනික අවිනිශ්චිතතා සහ පෞද්ගලික අංශයේ ණය ලබාදීමේ අඛණ්ඩ වර්ධන වේගය හේතුවෙන් තැන්පතු පොලී අනුපාත මත ඇති විය හැකි ඉහළ යාමේ පීඩනයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින්, අරමුදල මාස 5.1ක සාමාන්‍ය කාල පරිච්ඡේදයක් (Average Duration) පවත්වාගෙන ගියේය.

මූලාශ්‍ර

1. ශ්‍රී ලංකා මහ බැංකුව (www.cbsl.gov.lk)
2. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (www.census.gov.lk)
3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (www.imf.org)
4. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය (www.treasury.gov.lk)